

2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහනේ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල අතර 2017 ඔක්තෝබර් 20 දින එළඹී උපදේශකයේ 10 වන වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත වාර්තා කළයුතු යැයි මා විසින් අදහස් කරනු ලබන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

ණය ගිවිසුමට අනුව, වැඩසටහන ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය අධ්‍යාපන අමාත්‍යාංශය වේ. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ පවතින ද්විතීයික අධ්‍යාපන ක්‍රමයේ ධාරිතාව ශක්තිමත් කිරීමයි. සිවිල් වැඩ, උපකරණ, ගෘහ භාණ්ඩ, ධාරිතා සංවර්ධනය යන්න වැඩසටහනේ ක්‍රියාකාරකම් වේ. ණය ගිවිසුම අනුව, වැඩසටහනේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 9,287 ට සමාන එ.ජ.ඩො. මිලියන 60.70 ක් වූ අතර ඉන් රු. මිලියන 7,650 ට සමාන එ.ජ.ඩො. මිලියන 50 ක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල මගින් මූල්‍යයනය කිරීමට එකඟ විය. ඉතිරි මුදල වූ රු. මිලියන 1,637.1 ක් ශ්‍රී ලංකා රජය විසින් මූල්‍යයනය කිරීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය විසින් 2019 වර්ෂයේදී එහි ක්‍රියාකාරකම් ආරම්භ කරන ලද අතර 2022 සැප්තැම්බර් 30 දින වනවිට අවසන් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වුවද, ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමේ දිනය 2025 මාර්තු 30 දක්වා දීර්ඝ කර ඇත.

1.3 තත්වගණනය කළ මතය

මාගේ වාර්තාවේ 2.1 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය, වියදම් ප්‍රකාශනය හා එහි මුදල් ප්‍රවාහවලින් සමන්විත වැඩසටහනේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.1 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. එම ප්‍රමිතීන් යටතේ මාගේ වගකීම්, මාගේ වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා විගණකගේ වගකීම් යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය භාර පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ ලෙස පිළියෙල කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

වැඩසටහනේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම පිළිබඳව පාලනය භාර පාර්ශවයන් විසින් වගකිව යුතුය.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම්

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී.

මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිත කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තු වල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී මා විසින් හඳුනාගන්නා ලද වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.1 ගිණුම්කරණ අඩුපාඩු

	විගණන නිරීක්ෂණය	මුදල රු. මිලියන 201.18	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති 07 හි 69 වන වගන්තිය අනුව, වත්කමක් භාවිතයට සුදුසු තත්වයට ගෙන ආ පසු එය ක්ෂය කළහැකි වත්කමක් ලෙස හඳුනාගත යුතුය. කෙසේවෙතත්, ඊට පටහැණි ලෙස කෙරීගෙන යන වැඩ පිරිවැය වටිනාකම වූ රු. මිලියන 201.18 ක් සමාලෝචිත වර්ෂයේදී දේපල, පිරියත හා උපකරණ ලෙස ගිණුම්ගත කර තිබුණි.	201.18	එකඟ වන අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
(ආ)	සමාලෝචිත වර්ෂයේ වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් මුදල රු. මිලියන 65.49 ක් විය. කෙසේවෙතත්, වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් සඳහා අදාළ වන රු. මිලියන 5.24ක එකතු කළ අගය මත බදු වටිනාකම ගිණුම්ගතකර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ ගෙවිය යුතු එකතු කළ අගය මත බදු මුදල රු. මිලියන 5.24කින් අඩුවෙන් දක්වා තිබුණි.	5.24	මෙම මුදල ගෙවිය යුතු එකතු කළ අගය මත බදු ලෙස හඳුනාගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.	ගෙවිය යුතු එකතු කළ අගය මත බදු මුදල නිවැරදිව හඳුනාගත යුතුය.
(ඇ)	රු. මිලියන 30.43 ක් වූ සහතික කළ බිල්පත් සහ රු. මිලියන 2.45ක් වූ එකතු කළ අගය මත බදු අගය ගිණුම්ගතකර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචිත වර්ෂයේ කෙරීගෙන යන වැඩ ශේෂය හා ගෙවිය යුතු එකතු කළ අගය මත බදු ශේෂය රු. මිලියන 32.88කින් අඩුවෙන් දක්වා තිබුණි.	32.88	අදාළ එකතු කළ අගය මත බදු වඩුවර්, ගෙවිය යුතු බවට හඳුනාගෙන නොමැත.	සහතික කළ බිල්පත්වල වටිනාකම සහ එකතු කළ අගය මත බදු මුදල නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

2.2 නීතිරීති සහ රෙගුලාසිවලට අනුකූල නොවීම

නීතිරීති හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
(අ) 2019 මාර්තු 15 දිනැති කළමනාකරණ සේවා වකුලේඛ 01/2019 හි 9.3 වගන්තිය සහ ද්විපාර්ශවික ගිවිසුමේ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතයන් සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ 12 වන වගන්තිය (උපදේශක වාර්තාව).	මාස 2කට වරක් මෙහෙයුම් කමිටු රැස්වීම් පැවැත්විය යුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළ 2021 සැප්තැම්බර් 07 සහ 2021 දෙසැම්බර් 03 යන දිනවල මෙහෙයුම් කමිටු රැස්වීම් දෙකක් පමණක් පවත්වා තිබුණි.	2021 වර්ෂය තුළ කොවිඩ් -19 වසංගත කාලයේදී රැස්වීම් වාර ගණන දෙකකට පමණක් සීමා විය.	වකුලේඛ උපදේශවලට අනුකූල විය යුතුය.
(ආ) වැඩසටහන් උපදේශකයේ අධීක්ෂණ සැලැස්ම - 10 වන ඡේදය	වැඩසටහන සඳහා දරන ලද වියදම් ඇතුළත් කර සකස් කරන ලද මූල්‍ය ප්‍රකාශන වාර්ෂිකව විගණනය සඳහා ඉදිරිපත් කළයුතු වුවද, 2021 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2024 ඔක්තෝබර් 30 දින විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණි.	2021 වර්ෂයේදී ඒකකය විසුරවා හරින ලද අතර, එහි වගකීම් අමාත්‍යාංශය වෙත මාරු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම ප්‍රමාද විය.	ද්විපාර්ශවික ගිවිසුමට (උපදේශකය) අනුකූල විය යුතුය.

3. භෞතික ප්‍රගතිය

3.1 ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල භෞතික ප්‍රගතිය

ක්‍රියාකාරකම	2021 දෙසැම්බර් 31 දිනට		විගණන නිරීක්ෂණය	ප්‍රමාදයට හේතු	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
	අපේක්ෂිත භෞතික ප්‍රගතිය	ලභා කරගත් ප්‍රගතිය				
(අ) තාක්ෂණික විද්‍යාගාර අලුත්වැඩියා කිරීම.	රු. මිලියන 62.61ක ඇස්තමේන්තුගත වටිනාකමකින් යුත් තාක්ෂණික විද්‍යාගාර 15ක් අලුත්වැඩියා කළ යුතුය.	විද්‍යාගාර 5 ක් සඳහා ලංසු ලේඛන සකස් කිරීම සහ විද්‍යාගාර 7 ක් සඳහා ඇස්තමේන්තු සකස් කිරීම පමණක් සිදුකර තිබුණි.	සැලසුම් කළ පරිදි තාක්ෂණික විද්‍යාගාර 15 ක් අලුත්වැඩියා කර නොතිබුණි.	පළාත් දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විවිධ කාලපරිච්ඡේදවලදී සිදුකිරීම.	පළාත් අධ්‍යාපන ව්‍යාපෘති දෙපාර්තමේන්තුව විසින් දී ඇති කාලසීමාව තුළ ඉටු කළ යුතුය.	

(ආ) ඉංජිනේරු තාක්ෂණික උපකරණ, ජෛව පද්ධති තාක්ෂණික උපකරණ සහ ලී බඩු	නව තාක්ෂණික ගොඩනැගිලි 36 ක් සහ ප්‍රතිසංස්කරණය කරන ලද තාක්ෂණික ගොඩනැගිලි 15ක් සඳහා ඉංජිනේරු තාක්ෂණික උපකරණ, ජෛව පද්ධති තාක්ෂණික උපකරණ සහ ලී බඩු මිලදීගැනීමට සැලසුම් කර තිබුණි.	කිසිදු ප්‍රගතියක් ළඟා කරගෙන නොතිබුණි.	ප්‍රසම්පාදන කටයුතුවල කිසිදු ප්‍රගතියක් ළඟා කරගෙන නොතිබුණි.	ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු නොකිරීම	ප්‍රකාශය සමඟ එකඟ වේ.	ගොඩනැගිලි ඉදිකිරීම් නියමිත කාලය තුළ සිදුකළ යුතුය.
--	---	---------------------------------------	--	------------------------------------	----------------------	---

3.2 කොන්ත්‍රාත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ ප්‍රතිචාරය

විගණකගේ නිර්දේශය

(අ) කොන්ත්‍රාත්කරුවන් විසින් තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිලි 08 ක ඉදිකිරීම් කටයුතු නතරකිරීම නිසා ඇතිවූ ප්‍රමාදයන් හේතුවෙන් මුළු කොන්ත්‍රාත් වටිනාකම රු. මිලියන 323.5 සිට රු. මිලියන 598 දක්වා සියයට 85කින් ඉහළ ගොස් තිබුණි.	සේවයෝජකයාගේ පාලනයෙන් තොර වූ බාහිර ආර්ථික බලපෑම් හේතුවෙන් වටිනාකම සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.	අතිරේක පිරිවැයකින් තොරව කාර්යය නිම කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2018 ජූලි මස සිට 2022 සැප්තැම්බර් මස දක්වා තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහනේ සිවිල් වැඩ සඳහා රු. මිලියන 1,943.10 ක මුදලක් වැයකර ඇති අතර සෑම පළාතකම කොන්ත්‍රාත්කරු තෝරාගැනීමේ බලය පළාත් ඉංජිනේරුවරුන් වෙත පවරා තිබුණි. උපරිම ආර්ථික ප්‍රතිලාභ හිමිවන පරිදි නියමිත කාලය තුළ මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා යාන්ත්‍රණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ස්ථාපිත කර නොතිබුණු බැවින් ව්‍යාපෘතියේ අරමුණු ප්‍රශස්ත මට්ටමින් සාක්ෂාත් කරගෙන ඇති බව විගණනයේදී තහවුරු නොවීය.	කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඇතිවූ අභියෝග හේතුවෙන් සැලසුම අඛණ්ඩව පවත්වාගෙන යාම දුෂ්කර විය.	පළාත් අධීක්ෂණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුය.

3.3 පද්ධති හා පාලනයන්

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
<p>ව්‍යාපෘතිය විසින් සකස් කරන ලද ශේෂ පත්‍රයේ අගයන් සංසන්දනය කිරීමේදී හඳුනාගත් ගැලපීම් සඳහා වගකිව යුතු නිලධාරියෙකු අනුමත කරන ලද ජර්නල් වවුචර් සකස් කර ලෙජර් ගිණුම්වල සටහන් කළ යුතු වුවද, ඒ අනුව කටයුතු කර නොතිබුණි. මේ නිසා, ජර්නල් සටහන්වලට අදාළ ජර්නල් සහ ජර්නල් වවුචර් විගණනය සඳහා ඉදිරිපත් නොවුණු අතර ඒ හේතුවෙන් විගණනයේ විෂයපථය සීමා විය.</p>	<p>ව්‍යාපෘතියේ සියලුම ගනුදෙනු සිංගස් වැඩසටහන හරහා ගිණුම්ගත කර ඇති බැවින් ලෙජර් ගිණුම් හෝ ජර්නල් සටහන් පවත්වාගෙන නොමැත.</p>	<p>ප්‍රධාන ජර්නල් සහ ජර්නල් වවුචර් විගණනය සඳහා ඉදිරිපත් කළ යුතුය.</p>